


ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
අ.පො.ස. (උ.පෙළ) විභාගය - 2018

33 - ගිණුම්කරණය

ලකුණු දීමේ පටිපාටිය



මෙය උත්තරපත්‍ර පරීක්ෂකවරුන්ගේ ප්‍රයෝජනය සඳහා සකස් කෙරිණි.
පරීක්ෂක සාකච්ඡා පැවැත්වෙන අවස්ථාවේදී ඉදිරිපත්වන අදහස් අනුව මෙහි වෙනස්කම් කරනු ලැබේ.

අවසන් සංශෝධන ඇතුළත් කළ යුතුව ඇත.

PAPERMASTER.LK

අ.පො.ස. (උ.පෙළ) විභාගය - 2018

33 - ගිණුම්කරණය

ලකුණු බෙදීයාම

$$\text{I පත්‍රය} \quad 04 \times 50 = 200$$

$$\text{II පත්‍රය} = 200$$

$$\text{එකතුව} = 400 \div 4$$

$$\text{අවසාන ලකුණු} = 100$$

PAPERMASTER.LK

උත්තරපත්‍ර ලකුණු කිරීමේ පොදු ශිල්පීය ක්‍රම

උත්තරපත්‍ර ලකුණු කිරීමේ හා ලකුණු ලැයිස්තුවල ලකුණු සටහන් කිරීමේ සම්මත ක්‍රමය අනුගමනය කිරීම අනිවාර්යයෙන් ම කළ යුතුවේ. ඒ සඳහා පහත පරිදි කටයුතු කරන්න.

1. උත්තරපත්‍ර ලකුණු කිරීමට රතුපාට බෝල් පොයින්ට් පෑනක් පාවිච්චි කරන්න.
2. සෑම උත්තරපත්‍රයකම මුල් පිටුවේ සහකාර පරීක්ෂක සංකේත අංකය සටහන් කරන්න.
ඉලක්කම් ලිවීමේදී **පැහැදිලි ඉලක්කමෙන්** ලියන්න.
3. ඉලක්කම් ලිවීමේදී වැරදුණු අවස්ථාවක් වේ නම් එය පැහැදිලිව තනි ඉරකින් කපා හැර නැවත ලියා කෙටි අත්සන යොදන්න.
4. එක් එක් ප්‍රශ්නයේ අනු කොටස්වල පිළිතුරු සඳහා හිමි ලකුණු ඒ ඒ කොටස අවසානයේ $\triangle$ ක් තුළ ලියා දක්වන්න. අවසාන ලකුණු ප්‍රශ්න අංකයක් සමඟ $\square$ ක් තුළ, භාග සංඛ්‍යාවක් ලෙස ඇතුළත් කරන්න. ලකුණු සටහන් කිරීම සඳහා පරීක්ෂකවරයාගේ ප්‍රයෝජනය සඳහා ඇති තීරුව භාවිත කරන්න.

උදාහරණ : ප්‍රශ්න අංක 03

- (i) $\checkmark$ $\triangle \frac{4}{5}$
-
-
- (ii) $\checkmark$ $\triangle \frac{3}{5}$
-
-
- (iii) $\checkmark$ $\triangle \frac{3}{5}$
-
-

(03) (i) $\frac{4}{5} +$ (ii) $\frac{3}{5} +$ $\frac{3}{5}$ (iii) $=$ $\square \frac{10}{15}$

බහුවරණ උත්තරපත්‍ර : (කවුළු පත්‍රය)

1. අ.පො.ස. (උ.පෙළ) හා තොරතුරු තාක්ෂණ විභාගය සඳහා කවුළු පත්‍ර දෙපාර්තමේන්තුව මගින් සකසනු ලැබේ. නිවැරදි වරණ කපා ඉවත් කළ සහතික කරන ලද කවුළුවක් ඔබ වෙත සපයනු ලැබේ. සහතික කළ කවුළු පත්‍රයක් භාවිත කිරීම පරීක්ෂකගේ වගකීම වේ.
2. අනතුරුව උත්තරපත්‍ර හොඳින් පරීක්ෂා කර බලන්න. කිසියම් ප්‍රශ්නයකට එක් පිළිතුරකට වඩා ලකුණු කර ඇත්නම් හෝ එකම පිළිතුරක්වත් ලකුණු කර නැත්නම් හෝ වරණ කැපී යන පරිදි ඉරක් අඳින්න. ඇතැම් විට අයදුම්කරුවන් විසින් මුලින් ලකුණු කර ඇති පිළිතුරක් මකා වෙනත් පිළිතුරක් ලකුණු කර තිබෙන්නට පුළුවන. එසේ මකන ලද අවස්ථාවකදී පැහැදිලිව මකා නොමැති නම් මකන ලද වරණය මත ද ඉරක් අඳින්න.
3. කවුළු පත්‍රය උත්තරපත්‍රය මත නිවැරදිව තබන්න. නිවැරදි පිළිතුර $\checkmark$ ලකුණකින් ද, වැරදි පිළිතුර 0 ලකුණකින් ද වරණ මත ලකුණු කරන්න. නිවැරදි පිළිතුරු සංඛ්‍යාව ඒ ඒ වරණ තීරයට පහළින් ලියා දක්වන්න. අනතුරුව එම සංඛ්‍යා එකතු කර මුළු නිවැරදි පිළිතුරු සංඛ්‍යාව අදාළ කොටුව තුළ ලියන්න.

PAPERMASTER.LK

ව්‍යුහගත රචනා හා රචනා උත්තරපත්‍ර :

1. අයදුම්කරුවන් විසින් උත්තරපත්‍රයේ හිස්ව තබා ඇති පිටු හරහා රේඛාවක් ඇඳ කපා හරින්න. වැරදි හෝ නුසුදුසු පිළිතුරු යටින් ඉරි අඳින්න. ලකුණු දිය හැකි ස්ථානවල හරි ලකුණු යෙදීමෙන් එය පෙන්වන්න.
2. ලකුණු සටහන් කිරීමේදී ඕවර්ලැප් කඩදාසියේ දකුණු පස තීරය යොදා ගත යුතු වේ.
3. සෑම ප්‍රශ්නයකටම දෙන මුළු ලකුණු උත්තරපත්‍රයේ මුල් පිටුවේ ඇති අදාළ කොටුව තුළ ප්‍රශ්න අංකය ඉදිරියෙන් අංක දෙකකින් ලියා දක්වන්න. ප්‍රශ්න පත්‍රයේ දී ඇති උපදෙස් අනුව ප්‍රශ්න තෝරා ගැනීම කළ යුතුවේ. සියලු ම උත්තර ලකුණු කර ලකුණු මුල් පිටුවේ සටහන් කරන්න. ප්‍රශ්න පත්‍රයේ දී ඇති උපදෙස්වලට පටහැනිව වැඩි ප්‍රශ්න ගණනකට පිළිතුරු ලියා ඇත්නම් අඩු ලකුණු සහිත පිළිතුරු කපා ඉවත් කරන්න.
4. පරීක්ෂාකාරීව මුළු ලකුණු ගණන එකතු කොට මුල් පිටුවේ නියමිත ස්ථානයේ ලියන්න. උත්තරපත්‍රයේ සෑම උත්තරයකටම දී ඇති ලකුණු ගණන උත්තරපත්‍රයේ පිටු පෙරළමින් නැවත එකතු කරන්න. එම ලකුණු ඔබ විසින් මුල් පිටුවේ එකතුව ලෙස සටහන් කර ඇති මුළු ලකුණට සමාන දැයි නැවත පරීක්ෂා කර බලන්න.

ලකුණු ලැයිස්තු සකස් කිරීම :

මෙවර සියලු ම විෂයන්හි අවසාන ලකුණු ඇගයීම් මණ්ඩලය තුළදී ගණනය කරනු නොලැබේ. එබැවින් එක් එක් පත්‍රයට අදාළ අවසාන ලකුණු වෙන වෙනම ලකුණු ලැයිස්තුවලට ඇතුළත් කළ යුතු ය. I පත්‍රයට අදාළ ලකුණු ලකුණු ලැයිස්තුවේ "I වන පත්‍රය" තීරුවේ ඇතුළත් කර අකුරෙන් ද ලියන්න. අදාළ විස්තර ලකුණු ඇතුළත් කර "II වන පත්‍රය" තීරුවේ II පත්‍රයේ අවසාන ලකුණු ඇතුළත් කරන්න. 51 විත්‍ර විෂයයේ I, II හා III පත්‍රවලට අදාළ ලකුණු වෙන වෙනම ලකුණු ලැයිස්තුවල ඇතුළත් කර අකුරෙන් ද ලිවිය යුතු වේ.

අ.පො.ස. (උ.පෙළ) විභාගය - 2018 අගෝස්තු

33 - ගිණුම්කරණය

I කොටස

ප්‍රශ්න අංකය	පිළිතුර
1	3
2	3
3	4
4	2
5	2
6	2
7	5
8	5
9	2
10	4
11	3
12	4
13	4
14	4
15	3
16	2
17	3
18	3
19	4
20	1
21	3
22	3
23	5
24	3
25	2
26	2
27	1
28	5
29	5
30	5

PAPERMASTER.LK

(1 සිට 30 දක්වා එක් පිළිතුරකට ලකුණු 4 බැගින් ලකුණු 120)

31. A - 3 (01)
B - 2 (01)
C - 4 (01)
D - 1 (01)

32. A - 3 (01)
B - 4 (01)
C - 1 (01)
D - 2 (01)

33. ගනුදෙනුව මූලික සටහන් පොත
1 මුදල් ලැබීම් පරිනලය (01)
2 ගැනුම් පරිනලය (01)
3 පොදු පරිනලය (01)
4 පොදු පරිනලය (01)

34. ගනුදෙනුව ගිණුම් වර්ගය
- | | වත්කම් | වගකීම් | ගිණිකම් | ආදායම් | වියදම් | |
|-----|--------|--------|---------|--------|--------|------|
| (1) | ✓ | | ✓ | | | (01) |
| (2) | | ✓ | | | ✓ | (01) |
| (3) | ✓ | | | | ✓ | (01) |
| (4) | | ✓ | | | ✓ | (01) |

35. (අ) රු.1100 000 (02)
(ආ) රු. 990 000 (02)

36. (අ) බොල්ණය ගිණුම රු'000
200 හර බැර
වෙළෙඳ ලැබිය යුතු දෑ පාලන ගිණුම 200 (02)
- (ආ) අඩමාණ ණය/ ලාභාලාභ ගිණුම 20
අඩමාණ ණය සඳහා ඉඩ හැරීම / අඩමාණ ණය වෙන් කිරීම් 20 (02)

37. (අ) 2018.01.28 (1)
(ආ) රු. 350 000 (2)
(ඉ) ආදායම් හඳුනා ගැනීමේ සංකල්පය/ උපලබ්ධි සංකල්පය (01)

38. A - D (01)
B - I (01)
C - I (01)
D - NC (01)

39. (අ) රු. 240 000 (02)
(ආ) රු. 264 000 (02)

40. ජංගම ගිණුම - බිමල් හර රු.8000 ④
ජංගම ගිණුම - අනුර බැර රු.8000
41. (අ) - රු. 1600 000 ② (ආ) රු. 750 000 ②
42. A - F ①
B - T ①
C - T ①
D - F ①
43. A - ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය ①
B - හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය/ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය ①
C - මුදල් ප්‍රවාහ ප්‍රකාශනය ①
D - මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය ①
44. (අ) 1. දේපළ, පිරිසත සහ උපකරණ මිලට ගැනීම
2. කොටස් / ණයකර මිලට ගැනීම
3. ආයෝජනවල යෙදවීම / ස්ථාවර තැන්පතු වල යෙදවීම } ② ඕනෑම අයිතම 2 කට
- (ආ) 1. ණයකර නිදහස් කිරීම
2. ගෙවූ අතුරු ලාභාංශ
3. පොලී ගෙවීම්
4. කල්බදු වාරික/ බැංකු ණය වාරික ගෙවීම } ② ඕනෑම අයිතම 2 කට
45. **කොට පිරිවැදුම් අනුපාතය** **ජංගම අනුපාතය**
(අ) I ① I ①
(ආ) D ① D ①
46. (අ) 40 % ②
(ආ) 12 % ②
47. (අ) රු. 1 500 ①
(ආ) රු. 4 800 ②
(ඉ) රු. 2 700 ①
48. (අ) ඒකක 200 ②
(ආ) වාර 50 ②
49. (අ) රු. 480 000 ②
(ආ) රු. 20 ①
(ඉ) ඒකක 24 000 ①
50. (අ) රු. 360 000 ②
(ආ) රු. 60 000 ②

PAPERMASTER.LK

33 - ගිණුම්කරණය

II කොටස

ප්‍රශ්න අංක 01

(1)

සීමිත තිරක පොදු සමාගම

2018.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා (01)

ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය

	සටහන්	රු. ' 000	
විකුණුම්		83 000	
විකුණුම් පිරිවැය		(41 100)	(02)
දළ ලාභය		41 900	
වෙනත් ආදායම්	1 (01)	3 250	(01)
බෙදාහැරීමේ පිරිවැය		(9 680)	(03)
පරිපාලන වියදම්		(7 850)	(02)
වෙනත් වියදම්		(1 650)	(03)
මූල්‍ය පිරිවැය		-	
බදු පෙර ලාභය	2	25 970	
ආදායම් බදු	3	(1 050)	(02)
කාලච්ඡේදයේ ලාභය		24 920	
වෙනත් විස්තීර්ණ ආදායම්			
ප්‍රත්‍යාගණන අතිරික්තයේ වෙනස්වීම		(5 000)	(01)
මුළු විස්තීර්ණ ආදායම	(01)	19 920	

සටහන් 01 : වෙනත් ආදායම්
කොමිස් ආදායම

රු. ' 000
3 250

සටහන් 02 : බදුපෙර ලාභය ගණනය කර ඇත්තේ පහත වියදම් ද අඩු කිරීමෙන් පසුවය.

	රු. ' 000
තොග කපාහැරීම	400
E P F වියදම	450
E T F වියදම	90
ක්ෂය (1200 + 3800 + 1000)	6 000
ඉඩම් ප්‍රත්‍යාගණන අලාභය	1 000
මෝටර් රථ විකිණීමේ අලාභය	250
වගකීම් සහතික සඳහා ප්‍රතිපාදන	530
අධ්‍යක්ෂ ගාස්තු	1 500
විගණන ගාස්තු	610

(විෂයය අයිතම දෙකකට 01 බැගින් ලකුණු 02)

(ලකුණු 19)

සටහන් 03 :

ආදායම් බදු
ප්‍රවර්ධන වර්ෂය සඳහා වෙන් කිරීම
පසුගිය වර්ෂය සඳහා අධි වෙන් කිරීම

රු. ' 000
1 150 (01)
(100) (01)
1 050

PAPERMASTER.LK

පෙර වැඩි රු' 000		බෙදාහැරීමේ පිරිවැය	
විකුණුම් පිරිවැය			
2017.04.01 තොගය	9 750	01 බෙදාහැරීමේ පිරිවැය	9 850
ගැනුම්	41 850	මෝටර් රථ ඉවත් කිරීමේ අලාභය	(250) 01
2018.03.31 තොගය	(10 500)	01 වගකීම් සහතික සඳහා ප්‍රතිපාදන	530
	41 100	වගකීම් සහතික වියදම	(450) } /80 02
			9 680
පරිපාලන වියදම්		වෙනත් වියදම්	
පරිපාලන වියදම්	7 100	තොග කපා හැරීම	400 01
වැටුප්	300	ඉඩම් ප්‍රත්‍යාගණන අලාභය	1 000 01
EPF වියදම්	(450)	මෝටර් රථ ඉවත් කිරීමේ අලාභය	250 01
	7 850		1 650

(2) සීමිත හිරුක පොදු සමාගම

2018.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය (රු' 000)

විස්තරය	ප්‍රකාශිත ප්‍රාග්ධනය සාමාන්‍ය කොටස්	ප්‍රත්‍යාගණන සංචිතය	රඳවාගත් ඉපැයුම්	එකතුව
2017.04.01 දිනට ශේෂ මුළු විස්තීරණ ආදායම	35 000	5 000	6 880	46 880
		01 (5 000)	01 24 920	19 920
2018.03.31 දිනට ශේෂ	35 000	-	31 800	66 800

(ලකුණු 02)

(3)

සීමිත හිරුක පොදු සමාගම

2018.03.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය

01

	සටහන්	රු' 000	රු' 000
රුගම් නොවන වත්කම්			01 59 500
දේපළ, පිරිසත් සහ උපකරණ	4		
රුගම් වත්කම්			
තොගය		10 100 01	
වෙළෙඳ ලැබිය යුතු දෑ		22 600.	
මුදල් හා මුදල් සමාන දෑ		1 250.	33 950
මුළු වත්කම්			93 450
හිමිකම්			
ප්‍රකාශිත ප්‍රාග්ධනය			
සාමාන්‍ය කොටස්			35 000.
සංචිත			31 800
රඳවාගත් ඉපැයුම්			
රුගම් නොවන වගකීම්			10 220 01
බැංකු ණය			
රුගම් වගකීම්			
වෙළෙඳ ගෙවිය යුතු දෑ		12 500.	
බැංකු ණය		1 780 01	
ගෙවිය යුතු ආදායම් බදු		400 01	
වෙනත් ගෙවිය යුතු දෑ		1 750 03	16 430
මුළු හිමිකම් සහ වගකීම්			93 450

(ඉතිරි අයිතම් දෙකටම 01 බැගින් උපරිම ලකුණු 02)

සටහන 04 - දේපළ, පිරිසත් සහ උපකරණ

(රු' 000)

	ඉඩම	ගොඩනැගිලි	මෝටර් රථ	කාර්යාල උපකරණ	එකතුව
පිරිවැය					
2017.04.01 දිනට ශේෂය	25 500	24 000 01	19 000 01	10 000	78 500
ප්‍රතිපාදනානුකූල	(6 000) 01				(6 000)
එකතු කිරීම්		4 000 01			4 000
ඉවත් කිරීම්			(2 500) 01		(2 500)
2018.03.31 දිනට ශේෂය	19 500	28 000	16 500	10 000	74 000
සමුච්චිත ක්ෂය					
2017.04.01 දිනට ශේෂය	-	6 800	1 450	1 000	9 250
කාලච්ඡේදයේ ක්ෂය	-	1 200	3 800	1 000	6 000
ක්ෂය ඉවත් කිරීම්	-		(750) 01	02	(750)
2018.03.31 දිනට ශේෂය	-	8 000	4 500	2 000	14 500
2018.03.31 දිනට ධාරණ වටිනාකම	19 500	20 000	12 000	8 000	59 500

කටහන 05 - වෙනත් ගෙවිය යුතු දෑ	රු' 000	
ගෙවිය යුතු EPF		01 50
වගකීම් සහතික සඳහා ප්‍රතිපාදන	750	01
උපරිත පරිපාලන වියදම්	250	01
	<u>1 750</u>	

(ලකුණු 19)
(මුළු ලකුණු 40)

ප්‍රශ්න අංක 1	1	2	3	එකතුව
	19	02	19	40

ප්‍රශ්න අංක 02

(අ) (1) අමල්, බිමල්, සහ චමල් හවුල් ව්‍යාපාරය
2018.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනය (රු' 000)

විකුණුම්		9 700	
විකුණුම් පිරිවැය		<u>2 620</u>	06
දළ ලාභය		7 080	
පරිපාලන හා බෙදාහැරීමේ පිරිවැය (2 350 - 700)	1 650	01	
මූල්‍ය වියදම් (350 + 480)	830	01	(12 480)
කාලච්ඡේදයේ ලාභය		01	4 600
ප්‍රාග්ධන පොළී - අමල්	1 000		
බිමල්	600		
චමල්	400	01	(2 000)
ලාභ කොටස් - අමල්	1 300		
බිමල්	780		
චමල්	520		(2 600)

(ලකුණු 11)

පෙර වැඩි

2018.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා විකුණුම් පිරිවැය (රු' 000)

2017.04.01 අමුද්‍රව්‍ය තොගය	600		
අමුද්‍රව්‍ය ගැනුම්	1400		02
2018.03.31 අමුද්‍රව්‍ය තොගය	(1 000)		
පාරිභෝජනය තුළ ද්‍රව්‍ය පිරිවැය		1 000	
සෘජු වේතන		700	
ප්‍රාථමික පිරිවැය		1 700	
නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය (300 + 20 + 700)		1 020	02
		<u>2 720</u>	
2017.04.01 නොනිම් තොගය	800		
2018.03.31 නොනිම් තොගය	(600)	01	200
මුළු නිෂ්පාදන පිරිවැය		2 920	
2017.04.01 දිනට නිම් තොගය		1 200	
2018.03.31 දිනට නිම් තොගය		(1 500)	01
විකුණුම් පිරිවැය		<u>2 620</u>	

ප්‍රශ්න අංක 2

අ (2)

ප්‍රාග්ධන ගිණුම්

(රු' 000)

	අමල්	බිමල්	චමල්		අමල්	කමල්	චමල්
කීර්තිනාමය	5 000	-	2 000	ශේෂය ඉ/ගෙ	10 000	6 000	4 000
මුදල්		01 3 000	01	ජංගම ගිණුම- බිමල්		2 380	
ණය ගිණුම - බිමල්		7 480		කීර්තිනාමය	3 500	2 100	1 400
ශේෂය ප/ගෙ	8 500		3 400			01	
	13 500	10 480	5 400		13 500	10 480	5 400

ජංගම ගිණුම්

(රු' 000)

	අමල්	බිමල්	චමල්		අමල්	කමල්	චමල්
ගෙවූ වැටුප්			100	ශේෂය ඉ/ගෙ	1 200	1 000	600
ප්‍රාග්ධන ගිණුම - බිමල්		2 380		ප්‍රාග්ධන පොළී	01 1 000	600	400
		-		ලාභ කොටස්	01 1 300	780	520
				ණය පොළී	480	01	
ශේෂය ප/ගෙ	3 980		1 540	කළමනාකරු වේතන			120 01
	3 980	2 380	1 640		3 980	2 380	1 640

(ලකුණු 07)

(3)

බිමල්ගේ ණය ගිණුම

ශේෂය පා/ගෙ	7 480	ප්‍රාග්ධන ගිණුම 02	7 480
	7 480		7 480

(ලකුණු 02)

(ආ) (1)

පොදුකාර්ය පිරිවැය විශ්ලේෂණ පටිකාව

(රු' 000)

අයිතමය	විභජන පදනම	එකතුව	නිෂ්පාදන අංශ		සේවා අංශය
			සැකසුම්	බෝතල් කිරීම්	ගබඩාව
ගබඩා කුලී	සෘජු	50			50
ගබඩා විදුලි වියදම්	සෘජු	30			30
සිසිල්කරණ යන්ත්‍ර රක්ෂණය	සෘජු	20			20
ගබඩා වරිපනම්	සෘජු	30			30
සිසිල්කරණ යන්ත්‍ර ක්ෂය	සෘජු	20			20
කම්හල් කුලී	තුම් ප්‍රමාණය (2 :3)	180	72	108	
චක්‍ර චේතන	චක්‍ර සේවක සංඛ්‍යාව (2:3:3)	400	100	150	150
කම්හල් විදුලි වියදම්	කිලෝවොට් පැය (3:2)	120	72	48	
නිෂ්පාදන යන්ත්‍ර රක්ෂණය	යන්ත්‍ර පිරිවැය (2:1)	90	60	30	
කම්හල් වරිපනම්	තුම් ප්‍රමාණය (2:3)	90	36	54	
ආරක්ෂක සේවා ගාස්තු	ආරක්ෂක සේවක (1:1:4)	360	60	60	240
නිෂ්පාදන යන්ත්‍ර ක්ෂය	යන්ත්‍ර පිරිවැය (2:1)	60	40	20	
		1 450	440	470	540
ගබඩා පොදුකාර්ය පිරිවැය නැවත විභජනය	යන්ත්‍ර පිරිවැය (2:1)		01 360	180	(540)
		1 450	800	650	

(සෘජු අගයන් දෙකකට 01 බැගින් උපරිම ලකුණු 02)

(විභජන පදනම් දෙකකට 01 බැගින් ලකුණු 04)

(සෘජු වී අදාළ නොවන පොදු කාර්යය පිරිවැය, බෙදාහැරීම් පේළි දෙකකට 01 බැගින් 04)

(ලකුණු 10)

- (2) පොදුකාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාත - සැකසුම් අංශය යන්ත්‍ර පැයකට රු. 8 02
 බෝතල් කිරීමේ අංශය යන්ත්‍ර පැයකට රු. 10 02

(ලකුණු 04)

පෙරවැඩ

සැකසුම් අංශය 01 800 = රු. 8
 100 01

බෝතල් කිරීමේ අංශය 01 650 = රු. 10
 65 01

PAPERMASTER.LK

(3) අඹ බීම බෝතලයක නිෂ්පාදන පිරිවැය = රු. 14 (03)

පෙරවැඩ		රු.	
සෘජු අමුද්‍රව්‍ය		6.40	} 01
සෘජු ශ්‍රමය		5.00	
පොදු කාර්ය පිරිවැය - සැකසුම්	$8 \times \frac{12}{60} =$	1.60	01
බෝතල් කිරීම්	$10 \times \frac{6}{60} =$	1.00	01
		14.00	

(ලකුණු 03)

(4) අඹ බීම බෝතලයක අයවැයගත විකුණුම් මිල = රු. 30 (03)

පෙරවැඩ		රු.	
නිෂ්පාදන පිරිවැය		14	01
නිෂ්පාදන නොවන විචල්‍ය පොදුකාර්ය පිරිවැය		4	} 01
නිෂ්පාදන නොවන ස්ථාවර පොදුකාර්ය පිරිවැය	$\frac{300}{50}$	6	
මුළු නිෂ්පාදන පිරිවැය		24	
ලාභය		6	01
විකුණුම් මිල		30	
(පිළිතුරු දෙකෙන් එකක් වත් ඇත්තම් ලකුණු 01)			
විකුණුම් මිල	=	$24 \times 100 =$	රු. 30 03

(ලකුණු 03)

ප්‍රශ්න අංක 2

	1	2	3	4	එකතුව
අ	11	07	02	-	20
ආ	10	04	03	03	20
					40

ප්‍රශ්න අංක 03

(1)

රු' 000

ගනුදෙනු අංකය	වත්කම්				වගකීම්		නිමිකම්	
	දේපළ පිරිසත සහ උපකරණ	තොගය	වෙළෙඳ ලැබිය යුතු දෑ	මුදල්	වෙළෙඳ ගෙවිය යුතු දෑ	වෙනත් ගෙවිය යුතු දෑ	ප්‍රාග්ධනය	රඳවාගත් ඉපැයුම්
1	+ 180			+ 600			+ 780	02
2		+ 300		- 300				01
3		- 100		+ 150				+ 50 02
4		- 150	+ 200					+ 50 02
5		+ 400			+ 400			01
6		- 300	+ 280					- 20 02
7			- 200	+ 200				01
8		- 150		+ 120				- 30 02
9				- 75				- 75 02
10				- 30		+10		- 40 02
11			- 280	+ 270				- 10 02
12				- 400	- 400			01

(කොණ 20)

(2)

මුදල් ලැබීම් ජර්නලය

රු' 000

දිනය	වෙක්පත් අංකය	විස්තරය	දුන් වට්ටම්	වටිනාකම	විශ්ලේෂණ කිරීම		
					අත්පිට විකුණුම්	ණයගැති ලැබීම්	වෙනත්
01/01	-	ප්‍රාග්ධනය යෙදවීම		600			600 01
01/07	4450	අත්පිට විකුණුම්		150	150 01		
01/15	6005	ගාමිණීගෙන් මුදල් ලැබීම්		200		200 01	
01/18	2005	අත්පිට විකුණුම්		120	120 01		
01/29	3010	නිමල් ගෙන් මුදල් ලැබීම්	10 01	270		270 01	
01/31			10	1 340	270	470	600

(කොණ 06)

(3) 2018 ජනවාරි මාසය සඳහා බැංකු සැසඳුම් ප්‍රකාශනය

(රු'000)

බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය	660	(01)
තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවූ චෙක්පත්	270	(01)
	930	
නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොකළ චෙක්පත්	(400)	(01)
මුදල් ගිණුමට අනුව ශේෂය	530	(01)

(ලකුණු 04)

ප්‍රශ්න අංක 03

1	2	3	එකතුව
20	06	04	30

ප්‍රශ්න අංක 04

(1) 2018 මාර්තු මාසය සඳහා වැටුප් ලේඛනය

සේවකයාගේ නම	දළ වැටුප (රු.)	අඩුකිරීම් (රු.)		මුළු අඩුකිරීම් (රු.)	ශුද්ධ වැටුප (රු.)	සේවය දායකත්වය (රු.)	
		EPF	සේවක සහයෝගීතා අරමුදල			EPF	ETF
පීතෘපස	70 000	5 600	1 400	7 000	63 000	8 400	2 100
සිරිපාල	50 000	4 000	1 000	5 000	45 000	6 000	1 500
සුගත්	30 000	2 400	600	3 000	27 000	3 600	900
එකතුව (01)	150 000	12 000	3 000	15 000	135 000	18 000	4 500

(අඩුම් වශයෙන් ලද අගය එකතු කිරීම් 4 ක් වත් තිබිය යුතුය.)

(ලකුණු 10)

(2) සේවකයින්ට අදාළ මුළු වියදම් (රු.)

දළ වැටුප	(01) 150 000
EPF දායකය	(01) 18 000
ETF දායකය	(01) 4 500
	<u>172 500</u>

(ලකුණු 03)

(3) 2018.03.31 දිනෙන් අවසන් මාසය සඳහා ගැනුම් පරිච්ඡේදය

දිනය	ඉන්වොයිස් අංකය	සැපයුම්කරු	වටිනාකම (රු.)
	15670	නාදන් ප්‍රකාශනයේ	550 000
	13209	සම්පල ප්‍රකාශනයේ	400 000
2018.03.31		එකතුව	950 000

2018.03.31 දිනෙන් අවසන් මාසය සඳහා මුදල් ගෙවීම් ඒකලය

විස්තරය	ලද වට්ටම්	වටිනාකම්	අත්පිට ගැනුම්	ණයගිම් ගෙවීම්	විඳුම්	වෙනත් ගෙවීම්
නාදන් ප්‍රකාශකයින්ට ගෙවීම්	25 000	475 000		475 000		
අත්පිට ගැනුම්		100 000	100 000			
සමහර ප්‍රකාශකයින්ට ගෙවීම්		300 000		300 000		
අත්පිට ගැනුම්		150 000	150 000			
වැටුප් ගෙවීම්		135 000			135 000	
කුලී ගෙවීම්		72 000			72 000	
EPF ගෙවීම්		30 000				30 000
ETF ගෙවීම්		4 500				4 500
සේවක සුබසාධක අරමුදලට ගෙවීම්		3 000				3 000
එකතුව	25 000	1 269 500	250 000	775 000	207 000	37 500

(වටිනාකම් තිරුව ගැර අයිතම් දෙකකට 01 බැගින් ලකුණු 05)

(ලකුණු 07)

(4) (i) පොත් තොගය රු. 260 000 (02)

පෙර වැඩ	රු.
2018.03.01 දිනට තොගය	150 000
ගැනුම්	1 200 000
ආපසු යැවුම්	(50 000)
විකුණුම් පිරිවැය $\frac{1\,300\,000}{100} \times 80$	(1 040 00)
2018.03.31 දිනට තොගය	260 000

(අයිතම් දෙකකට 01 බැගින් ලකුණු 02)

(iii) වෙළෙඳ ලැබිය යුතු දෑ රු. 260 000 (02)

පෙර වැඩ			
වෙළෙඳ ලැබිය යුතු දෑ			
ශේෂය ඉ/ගෙ	180 000	මුදල්	420 000
විකුණුම්	500 000	ශේෂය ප/ගෙ	260 000
	680 000		680 000

(iii) වෙළෙඳ ගෙවිය යුතු දෑ රු. 220 000 (03)

පෙර වැඩ			
වෙළෙඳ ගෙවිය යුතු දෑ			
ආපසු යැවුම්	50 000	ශේෂය ඉ /ගෙ	120 000
මුදල්	775 000	ගැනුම්	950 000
ලද වට්ටම්	25 000		
ශේෂය ප/ගෙ	220 000		
	1 070 000		1 070 000

(iv) වෙනත් ගෙවිය යුතු දෑ රු. 37 500 (02)

පෙර වැඩ	
EPF (18 000 + 12 000)	30 000
ETF	4 500
සේවක සුභසාධක අරමුදල	3 000
	<u>37 500</u>

නිවැරදි අයිතම් 3 සඳහා ලකුණු

02

නිවැරදි අයිතම් 2 සඳහා ලකුණු

01

(v) ඉදිරියට ගෙවූ වියදම් රු. 60 000 (01)

පෙර වැඩ	
කුලී ගෙවීම්	72 000
මාසයට අදාළ කුලී	(01) (12 000)
ඉදිරියට ගෙවූ කුලී	<u>60 000</u>

(ලකුණු 10)

ප්‍රශ්න අංක 04

1	2	3	4	එකතුව
10	03	07	10	30

ප්‍රශ්න අංක 05

(අ) (1)

(රු. '000)

අයිතම් අංකය	වසර				
	0	1	2	3	4
1		+ 300	+ 300	+ 300	+ 300
2	+ 200	(01)			
3			(02)		+ 500 (01)
4	-1 200	(01)			
5		-200	-200	-200	-200

(ලකුණු 07)

(2) සංශෝධිත ශුද්ධ වර්තමාන අගය = රු. 257 000 (02)

නිර්දේශය :- සංශෝධිත ශුද්ධ වර්තමාන අගය ධන අගයක් ගන්නා බැවින් ව්‍යාපෘතිය පිළිගැනීම් යෝග්‍ය වේ. (01)

පෙර වැඩ					
වසර	0	1	2	3	4
ශුද්ධ මුදල් ප්‍රවාහ	-1 000	+ 100	+ 100	+ 100	+ 600
වට්ටම් සාධකය	1	0.91	0.83	0.75	0.68
වර්තමාන අගය	-1 000	+91	+83	+75	+408

සැලකිල්ලට ගෙන නොමැති අයිතමයන්හි ශුද්ධ වර්තමාන අගය = 343

සංශෝධිත ශුද්ධ වර්තමාන අගය = 600 - 343 = 257

(01) (01)

(ලකුණු 03)

(ආ) (1) 2017.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ගිණුම රු'000

ශේෂය ඉ/ගෙ	20●	විදුලි ගාස්තු	120●
ඇතුළත්වීමේ ගාස්තු	50 (01)	සංග්‍රහ වියදම්	170●
සාමාජික මුදල්	1 280 (01)	ලිපි ද්‍රව්‍ය	200●
ස්ථාවර තැන්පතුව	1 400 (01)	නඩත්තු වියදම්	160●
ස්ථාවර තැන්පත් පොළී	70 (01)	ගොඩනැගිලි	1 000●
		ශේෂය ප/ගෙ	(01) 1 170
	2 820		2 820

(ඉතිරි අයිතම් දෙකකට 01 බැගින් ලකුණු 03)
(ලකුණු 08)

(2)

ආදි ශිෂ්‍ය සංගමය

2017.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනය

(රු' 000)

ආදායම්		
ඇතුළත්වීමේ ගාස්තු	50●	
ස්ථාවර තැන්පතු පොළී	70●	
සාමාජික මුදල්	1 600 (01)	1 720
වියදම්		
විදුලි ගාස්තු	100 (01)	
සංග්‍රහ වියදම්	170●	
ලිපිද්‍රව්‍ය වියදම්	240 (01)	
නඩත්තු වියදම්	160●	
පුහුණු හමුවේ වියදම්	550 (01)	
ක්ෂය	450 (01)	1 670
අතිරික්තය		(01) 50

(ඉතිරි අයිතම් දෙකකට 1 බැගින් ලකුණු 02)

(ලකුණු 08)

(3) 2017.12.31 දිනට හිමිකම්

විස්තරය	හිමිකම් අයිතම් (රු' 000)	
	සම්ප්‍රවේණික අරමුදල	ගොඩනැගිල්ල ඉදිකිරීමේ අරමුදල
2017.01.01 දිනට ශේෂය	4 580	1 400
එකතු කිරීම්		
අතිරික්තය	50 (01)	
ගොඩනැගිලි අරමුදලෙන් අඩුකිරීම්	(01) 1 400	
සම්ප්‍රවේණික අරමුදලට		(1 400) (01)
2017.12.31 දිනට ශේෂය	(01) 6 030	-

(ලකුණු 04)

ප්‍රශ්න අංක 5	1	2	3	එකතුව
	අ 07	03	-	10
	ආ 08	08	04	20
				30

PAPERMASTER.LK

ප්‍රශ්න අංක - 06

(1)

සීමිත බෝවත්ත පොදු සමාගම
2018.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා
මුදල් ප්‍රවාහ ප්‍රකාශනය

(01)

(රු.'000)

මෙහෙයුම් ක්‍රියාකාරකම් තුළින් මුදල් ප්‍රවාහ		
බදු පෙර ලාභය	6 000	(01)
කෂය	1 250	(01)
පොලී වියදම්	600	(01)
	7 850	
තොග වැඩිවීම	(880)	(01)
වෙළෙඳ ලැබිය යුතු දෑ අඩුවීම	1 000	(01)
වෙළෙඳ ගෙවිය යුතු දෑ වැඩිවීම	500	(01)
මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ජනනය වූ මුදල්	8 470	
පොලී ගෙවීම්	(200)	(01)
ආදායම් බදු ගෙවීම්	(1 400)	(02)
මෙහෙයුම් ක්‍රියාකාරකම් තුළින් ජනනය වූ ශුද්ධ මුදල්		(01) 6 870
ආයෝජන ක්‍රියාකාරකම් තුළින් මුදල් ප්‍රවාහ		
මෝටර් රථ ගැනුම්	(8 250)	(02)
ආයෝජන ක්‍රියාකාරකම් වල යෙදවූ ශුද්ධ මුදල්		(01) (8 250)
මූල්‍ය ක්‍රියාකාරකම් තුළින් මුදල් ප්‍රවාහ		
කොටස් නිකුත් කිරීම	4 800	(01)
ලාභාංශ ගෙවීම්	(1 800)	(01)
මූල්‍ය ක්‍රියාකාරකම් තුළින් ජනනය වූ ශුද්ධ මුදල්		(01) 3 000
මුදල් හා මුදල් සමාන දෑ වල ශුද්ධ වැඩිවීම.		(01) 1 620
2017.04.01 දිනට මුදල් හා මුදල් සමාන දෑ:		
මුදල් හා මුදල් සමාන දෑ	2 200	
බැංකු අයිරාව	(1 400)	800 (01)
2018.03.31 දිනට මුදල් හා මුදල් සමාන දෑ:		
මුදල් හා මුදල් සමාන දෑ	5 020	
බැංකු අයිරාව	(2 600)	2 420 (01)

PAPERMASTER.LK

(කොටුව 20)

පෙර වැඩ - (රු' 000)			
දේපළ, පිරිසිදු සහ උපකරණ ගිණුම			
ශේෂය ඉ / ගෙ	19 000	කෂය වීම්	1 250 01
ඉඩම් ප්‍රත්‍යාගණනය	2 000 01		
මුදල්	8 250	ශේෂය ප / ගෙ	28 000
	<u>29 250</u>		<u>29 250</u>
ආදායම් බදු			
මුදල්	1 400	ශේෂය ඉ / ගෙ	400 01
ශේෂය ප / ගෙ	500	ලාභාලාභ	1 500 01
	<u>1 900</u>		<u>1 900</u>

(2) (i) ජංගම අනුපාතය - 2 : 1

(ලකුණු 02)

පෙර වැඩ - (රු. 000)	01
ජංගම වත්කම් = 24 200	
ජංගම වගකීම් 12 100	01

(ii) කෂණික වත්කම් අනුපාතය = 1.2:1

(ලකුණු 02)

පෙර වැඩ - (රු. 000)	
ද්‍රවශීලී වත්කම් / ජංගම වත්කම් - තොගය	= $\frac{14\ 520}{12\ 100} = 1.2:1$
ජංගම වගකීම්	01
(ද්‍රවශීලී වත්කම් = 9500 + 5020 = 14 520)	

(iii) හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය = 15%

(ලකුණු 02)

පෙර වැඩ - (රු. 000)	
බදු පසු ලාභය = x 100	= $\frac{4\ 500}{30\ 000} \times 100 = 15\%$
මුළු හිමිකම්	01
(මුළු හිමිකම් = 22 800 + 2 000 + 5 200 = 30 000)	

(iv) ණය හිමිකම් අනුපාතය = 0.33

(ලකුණු 02)

පෙර වැඩ - (රු. 000)	
ණය ප්‍රාග්ධනය = 10 100	01
හිමිකම් ප්‍රාග්ධනය 30 000	01
(ණය ප්‍රාග්ධනය = 10 500 - 400 = 10 100)	

(ලකුණු 10)

(v) පොලී ආවරණ අනුපාතය = වාර 11

(ලකුණු 02)

පෙර වැඩි - (රු. 000)			
බදු පෙර ලාභය + පොලී	=	6 600	01
පොලී		600	01
			= 11

(ලකුණු 10)

ප්‍රශ්න අංක 6

	1	2	3	4	5	එකතුව
අ	20	-	-	-	-	20
ආ	02	02	02	02	02	10
						30

ප්‍රශ්න අංක 07

(අ) (1) ඒකකයක විචල්‍ය පිරිවැය = රු 640 (02)

පෙරවැඩි	(රු)
සෘජු අමුද්‍රව්‍ය	160
සෘජු ශ්‍රමය	180
විචල්‍ය නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය	100
විචල්‍ය නිෂ්පාදන නොවන පොදුකාර්ය පිරිවැය	200
ඒකකයක විචල්‍ය පිරිවැය	640
(අයිතම දෙකකට 01 බැගින් ලකුණු 02)	

(ලකුණු 02)

(2) ඒකකයක නිෂ්පාදන පිරිවැය = රු 550 (02)

පෙරවැඩි	(රු)
සෘජු අමුද්‍රව්‍ය	160
සෘජු ශ්‍රමය	180
විචල්‍ය නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය	100
ස්ථාවර නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය	110
ඒකකයක නිෂ්පාදන පිරිවැය	550

(ලකුණු 02)

PAPERMASTER.LK

(3) ඒකකයක ලාභය = රු 300 (03)

විකල්ප 1	(රු)
විකුණුම් මිල	1200
නිෂ්පාදන පිරිවැය	01 (550)
නිෂ්පාදන නොවන විචල්‍ය පිරිවැය	(200) 01
නිෂ්පාදන නොවන ස්ථාවර පිරිවැය	(150) 01
ලාභය	<u>300</u>

විකල්ප 2	(රු 000)
විකුණුම්	1440
සෘජු අමුද්‍රව්‍ය	(192)
සෘජු ශ්‍රමය	(216)
විචල්‍ය නිෂ්පාදන පොදු	(120)
විචල්‍ය නොවන නිෂ්පාදන පොදුකාර්යය	(240)
ස්ථාවර නිෂ්පාදන පොදු	(132)
ස්ථාවර නොවන නිෂ්පාදන පොදු	(180)
මුළු ලාභය	<u>360</u>
ඒකකයක ලාභය	$\frac{360\ 000}{1\ 200} = 300$
(අයිතමි දෙකකට 01 බැගින් ලකුණු 03)	

(ලකුණු 03)

(4) ක්‍රියාකාරී මට්ටම ඒකක 1500 කදී මුළු පිරිවැය = රු 1 272 000

(03)

පෙරවැඩ

ක්‍රියාකාරී මට්ටම ඒකක 1500 කදී : (රු)
 ඒකකයක විචල්‍ය පිරිවැය = $640 \times 1500 =$ 01 960 000
 ස්ථාවර පිරිවැය (132 000 + 180 000) = 02 312 000
 මුළු පිරිවැය = 1 272 000

(ලකුණු 03)

(අ) (1) එක් ශිෂ්‍යයකුගේ දායකය = රු 40 000 06**පෙරවැඩ**

දායකය = අදායම [පාඨමාලා ගාස්තු + විභාග ගාස්තු] - විචල්‍ය පිරිවැය
 $= 60000 + 5000 - 25000$
01 01 04
 $= 40000$

★ විචල්‍ය පිරිවැය

පැවරුම් ලකුණු කිරීමේ ගාස්තු	600 X 10	6 000	01
අධ්‍යයන ද්‍රව්‍ය පිරිවැය	500 X 10	5 000	01
ව්‍යාපෘති ඇගයීම් ගාස්තු		10 000	01
විභාග වියදම්	400 X 10	4 000	01
		<u>25 000</u>	

(ලකුණු 06)

(2) පාඨමාලාවේ මුළු ස්ථාවර පිරිවැය = රු 880 000 04**පෙරවැඩ**

රු

දේශන ගාස්තු (2 000 X 10 X 15)	300 000	01
පාඨමාලා කළමනාකරුගේ, වැටුප (45 000 X 6)	270 000	01
ගොඩනැගිලි කුලී (40 000 X 6)	240 000	01
මෙහෙයුම් වියදම්	<u>70 000</u>	01
	<u>880 000</u>	

(ලකුණු 04)

(3) පාඨමාලාවේ පිරිවැය ආවරණය කිරීම සඳහා බිඳවාගත යුතු ශිෂ්‍ය සංඛ්‍යාව = 22 02**පෙරවැඩ**

<u>ස්ථාවර පිරිවැය</u>	01	880 000		
<u>දායකය</u>	01	40 000	=	22

(ලකුණු 02)

PAPERMASTER.LK

- (4) රු 200 000 ක ලාභයක් ඉපයීමට පාඩමාලාවට බඳවාගත යුතු ශිෂ්‍ය සංඛ්‍යාව = 27 (03)

පෙරවැඩ

$$\frac{\text{ස්ථාවර පිරිවැය} + \text{අපේක්ෂිත ලාභය}}{\text{දායකය}} = \frac{01 \ 880 \ 000 + 200 \ 000 \ 01}{01 \ 40 \ 000}$$

$$= \underline{27}$$

(කුණු 03)

- (5) අපේක්ෂිත ලාභය රු 350 000 ක් සහ බඳවාගත යුතු ශිෂ්‍ය සංඛ්‍යාව 30 ක් වන විට එක් ශිෂ්‍යයකු ගෙන් අය කළ යුතු අවම පාඩමාලා ගාස්තුව = රු 61 000 (05)

පෙරවැඩ

$$\frac{\text{ස්ථාවර පිරිවැය} + \text{ලාභය}}{\text{ආදායම} - \text{විචලන පිරිවැය}} = \text{ශිෂ්‍ය සංඛ්‍යාව}$$

$$01 \ 880 \ 000 + 350 \ 000 \ 01 = 30 \ 01$$

$$X \ (\text{ආදායම}) \ 01 - 25 \ 000$$

$$30x - 750 \ 000 = 880 \ 000 + 350 \ 000$$

$$\text{ආදායම} (x) = 66 \ 000$$

$$\text{පාඩමාලා ගාස්තුව} = \text{මුළු ආදායම} - \text{විභාග ගාස්තුව}$$

$$= 66 \ 000 - 5 \ 000 \ 01$$

$$= \underline{61 \ 000}$$

(කුණු 05)

විකල්ප පෙරවැඩ	(රු)
ආදායම	1 980 000
විචලන පිරිවැය	01 (750 000)
දායකය	1 230 000
ස්ථාවර පිරිවැය	01 (880 000)
අපේක්ෂිත ලාභය	350 000 01

එක් ශිෂ්‍යයෙකුගේ ගාස්තුව = $\frac{1 \ 980 \ 000}{30 \ 01} = 66 \ 000$

එක් ශිෂ්‍යයෙකුගේ පාඩමාලා ගාස්තුව = $66 \ 000 - 5 \ 000 \ 01$

= 61 000

ප්‍රශ්න අංක 7

	1	2	3	4	5	එකතුව
අ	02	02	03	03	-	10
ආ	06	04	02	03	05	20
						30

සියලු ම හිමිකම් ඇවිරිණි / முழுப் பதிப்புரிமையுடையது / All Rights Reserved

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
 இலங்கைப் பரீட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம்
 Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය, 2018 අගෝස්තු
கல்விப் பொதுத் தராதரப் பத்திர (உயர் தர)ப் பரீட்சை, 2018 ஓகஸ்ட்
General Certificate of Education (Adv. Level) Examination, August 2018

ගිණුම්කරණය

II

கணக்கீடு

II

Accounting

II

33

S

II

2018.08.27 / 0830 - 1140

පැය තුනයි

மூன்று மணித்தியாலம்

Three hours

අමතර කියවීමේ කාලය

- මිනිත්තු 10 යි

மேலதிக வாசிப்பு நேரம் - 10 நிமிடங்கள்

Additional Reading Time - 10 minutes

අමතර කියවීමේ කාලය ප්‍රශ්න පත්‍රය කියවා ප්‍රශ්න හෝරා ගැනීමටත් පිළිතුරු ලිවීමේදී ප්‍රමුඛත්වය දෙන ප්‍රශ්න සංවිධානය කර ගැනීමටත් යොදාගන්න.

උපදෙස් :

- * පළමුවන හා දෙවන ප්‍රශ්න ඇතුළුව ප්‍රශ්න හයකට පමණක් පිළිතුරු සපයන්න.
- * සෑම ප්‍රශ්නයකට ම පිළිතුරු ලිවීම අලුත් කඩදාසියකින් ආරම්භ කරන්න.
- * අදාළ පෙරවැඩ, පිළිතුරු පත්‍රය සමඟ අමුණන්න.

1. සීමිත හිරුක පොදු සමාගම සිල්ලර වෙළෙඳ ව්‍යාපාරයක නිරත වේ. 2018.03.31 දිනට එහි ශේෂ පිරික්සුම පහත දී ඇත.

විස්තරය

හර (රු. '000) වැර (රු. '000)

දේපළ, පිරිසන සහ උපකරණ - ධාරණ වටිනාකම	65 500	
ගැනුම්	41 850	
වෙළෙඳ ලැබිය යුතු දෑ	22 600	
2017.04.01 දිනට නොගය	9 750	
මුදල් සහ මුදල් සමාන දෑ	1 250	
පරිපාලන වියදම්	7 100	
බෙදාහැරීමේ පිරිවැය	9 850	
ගෙවූ ආදායම් බදු	1 100	
විකුණුම්		83 000
වෙළෙඳ ගෙවිය යුතු දෑ		12 500
2017.04.01 දිනට වගකීම් සහතික සඳහා ප්‍රතිපාදන		670
ප්‍රකාශිත ප්‍රාග්ධනය - සාමාන්‍ය කොටස්		35 000
2017.04.01 දිනට ඉඩම මත ප්‍රත්‍යාගණන සංවින		5 000
2017.04.01 දිනට රඳවාගත් ඉපැයුම්		6 880
උපචිත පරිපාලන වියදම්		250
බැංකු ණය		12 000
2017.04.01 දිනට ආදායම් බදු සඳහා ප්‍රතිපාදන (2017.03.31 දිනෙන්		
අවසන් වර්ෂය සඳහා)		450
කොමිස් ආදායම්		3 250
	159 000	159 000

PAPERMASTER.LK

AL/2018/33/3-II

අතිරේක තොරතුරු:

2018.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී පහත සඳහන් ගැලපීම් කළ යුතු වේ.

- (i) කොමසාරිස් ජනරාල්තුടන සමන්විත වන අතර 2018.03.31 දිනට ඒවායේ පිරිවැය සහ ශුද්ධ උපලබ්ධි අගය පහත පරිදි විය.

වර්ගය	පිරිවැය (රු.'000)	ශුද්ධ උපලබ්ධි අගය (රු.'000)
කිරි	4 200	4 400
හාල්	2 500	2 100
සීනි	3 800	3 900
එකතුව	<u>10 500</u>	<u>10 400</u>

- (ii) ප්‍රවර්තන වර්ෂය සඳහා පරිපාලන වියදම් පහත අයිතමවලින් සමන්විත වේ.

අයිතමය	රු.'000
ගෙවූ වැටුප්.....	2 700
සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල (ETF)	90
අධ්‍යක්ෂ ගාස්තු.....	1 500
විගණන ගාස්තු.....	610
ක්ෂය වියදම්.....	2 200
එකතුව	<u>7 100</u>

- (iii) පරිපාලන වියදම්හි අඩංගු වැටුප් නිරූපණය කරනුයේ සේවකයන්ට ගෙවූ ශුද්ධ වැටුප ය. ශුද්ධ වැටුප ගණනය කර ඇත්තේ සේවක අර්ථසාධක අරමුදලට කරනු ලබන සේවක දායකය අඩු කිරීමෙන් පසුව ය. සේවක අර්ථසාධක අරමුදලට, සේවය සහ සේවක දායකයන් පිළිවෙලින් 15% ක් සහ 10% ක් වේ. කෙසේ වුව ද සේවක අර්ථසාධක අරමුදලට, ප්‍රවර්තන වර්ෂය සඳහා සේවය සහ සේවක දායකත්වයන් ශ්‍රී ලංකා මහ බැංකුවට ගෙවා නොමැති අතර එය ගිණුම් පොත්වල සටහන් කර නොමැත.

- (iv) 2018.03.31 දිනට දේපළ, පිරිසත සහ උපකරණ සහ ඒවායේ සමුච්චිත ක්ෂයවල සංයුතිය පහත පරිදි විය.

විස්තරය	පිරිවැය මත වාර්ෂික ක්ෂය අනුපාතය	පිරිවැය/ප්‍රත්‍යාගණිත අගය (රු.'000)	සමුච්චිත ක්ෂය (රු.'000)	ධාරණ වටිනාකම (රු.'000)
ඉඩම්	-	25 500	-	25 500
ගොඩනැගිලි	5%	28 000	8 000	20 000
මෝටර් රථ	20%	16 500	4 500	12 000
කාර්යාල උපකරණ	10%	10 000	2 000	8 000
එකතුව		<u>80 000</u>	<u>14 500</u>	<u>65 500</u>

- (v) භාණ්ඩ බෙදාහැරීම් සඳහා මෝටර් රථ භාවිත කරන අතර අනෙකුත් සියළුම දේපළ, පිරිසත සහ උපකරණ අයිතම පරිපාලන කටයුතු සඳහා භාවිත කෙරේ. ක්ෂය කළ හැකි සියළු වත්කම්, සරල මාර්ග ක්‍රමයට ක්ෂය කෙරේ. ප්‍රවර්තන වර්ෂය සඳහා ක්ෂය වෙන් කර ඇත.

- (vi) ව්‍යාපාරයේ ඉඩම 2015.03.31 දින ප්‍රථම වරට රු. 25 500 000 කට ප්‍රත්‍යාගණනය කරන ලදී. 2018.03.31 දින රු. 19 500 000 කට ඉඩම දෙවන වරට ප්‍රත්‍යාගණනය කර ඇති අතර එය මෙතෙක් ගිණුම්ගත කර නොමැත.

- (vii) රු. 4 000 000 ක් පිරිවැය වූ නව ගොඩනැගිල්ලේ ඉදිකිරීම 2018.03.31 දින අවසන් කරන ලද අතර නව ගොඩනැගිල්ලට අදාළ ගැලපුම් නිසි පරිදි ගිණුම්ගත කර ඇත.

- (viii) පිරිවැය රු. 2 500 000 ක් වූ මෝටර් රථයක් 2018.03.31 දින රු. 1 500 000 කට විකුණන ලදී. මෙම මෝටර් රථය, 2016.10.01 දින මිල දී ගන්නා ලදී. මෙම විකිණීම නිසි පරිදි ගිණුම්ගත කර ඇති අතර මෝටර් රථය විකිණීමෙන් ලද අලාභය, බෙදාහැරීමේ පිරිවැය යටතේ සටහන් කර ඇත.

- (ix) වර්ෂය තුළදී වෙනත් කිසිදු දේපළ, පිරිසත සහ උපකරණ අත්පත් කර ගැනීම් හෝ ඉවත් කිරීම් හෝ නොවී ය.

- (x) වසරක වගකීම් සහතික කාලයක් සහිතව සමාගම භාණ්ඩ විකුණනු ලබයි. පසුගිය වර්ෂය තුළ කරන ලද විකුණුම් සඳහා ප්‍රවර්තන වර්ෂය තුළදී සමාගම විසින් වගකීම් සහතික වියදම් ලෙස රු. 450 000 ක් ගෙවා ඇත. මෙය ප්‍රවර්තන වර්ෂයේ බෙදාහැරීමේ පිරිවැය යටතේ ඇතුළත් කර ඇත. 2018.03.31 දිනට වගකීම් සහතික සඳහා ප්‍රතිපාදන ලෙස රු. 750 000 ක් ඇස්තමේන්තු කර ඇත.

- (xi) බැංකු ණය 2018.03.31 දින ලබාගත් අතර එය 2019.03.31 දිනෙන් ආරම්භ වී රු. 3 580 000 බැගින් වූ වාර්ෂික වාරික 5 කින් ගෙවනු ලැබේ. වාර්ෂික ණය පොලී අනුපාතය 15% ක් වේ.
- (xii) පෙර වර්ෂය සඳහා ගෙවූ රු. 350 000 ක් සහ ප්‍රවර්තන වර්ෂයේ ප්‍රථම කාර්තු තුන සඳහා කළ ගෙවීම්, ගෙවූ ආදායම් බදු තුළ අන්තර්ගත වේ. ප්‍රවර්තන වර්ෂයේ අවසාන කාර්තුව සඳහා ආදායම් බදු වගකීම රු. 400 000 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර එය මූල්‍ය ප්‍රකාශනවල ගැළපිය යුතු වේ.

අවශ්‍යවන්නේ:

LKAS 1 (මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම) ප්‍රමිතයට අනුව ප්‍රසිද්ධ කිරීම සඳහා සීමිත හිරුක පොදු සමාගමේ පහත මූල්‍ය ප්‍රකාශන (සටහන් ද ඇතුළුව):

- (1) 2018.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය
- (2) 2018.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය
- (3) 2018.03.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය

(මුළු ලකුණු 20 යි)

2. (අ) අමල්, බිමල් සහ චමල් හවුල් ව්‍යාපාරය නිෂ්පාදන ව්‍යාපාරයක නිරත වේ. 2017.03.31 දිනට එහි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයෙන් පහත තොරතුරු උපුටා ගන්නා ලදී.

	රු.'000
තොගය:	
අමුද්‍රව්‍ය	600
නොනිම් (නිෂ්පාදන පිරිවැයට අගය කළ).....	800
නිම් භාණ්ඩ	1 200
ප්‍රාග්ධන ගිණුම්:	
අමල්	10 000
බිමල්	6 000
චමල්	4 000
රංගම ගිණුම්:	
අමල්	1 200
බිමල්	1 000
චමල්	600
ණය ගිණුම - අමල්	4 000

අභිරේක තොරතුරු:

- (i) හවුල් ව්‍යාපාර ගිවිසුමෙහි කොන්දේසි පහත පරිදි වේ:
 - අමල්, බිමල් සහ චමල් පිළිවෙළින් 5:3:2 අනුපාතයට ලාභාලාභ බෙදා ගනී.
 - ප්‍රාග්ධන ගිණුම්වල ආරම්භක ශේෂ මත 10% ක වාර්ෂික පොලියක් හවුල්කරුවන්ට හිමි වේ.
 - හවුල්කරුවන් විසින් සපයන ණය සඳහා 12% ක වාර්ෂික පොලියක් හිමි වේ.

- (ii) 2018.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පහත තොරතුරු සපයා ඇත.

	රු.'000
අමුද්‍රව්‍ය ගැනුම්	1 400
සෘජු වේතන	700
පරිපාලන සහ බෙදාහැරීමේ වියදම්.....	2 350
මූල්‍ය වියදම්.....	350
විකුණුම්	9 700
නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය	300

- (iii) 2018.03.31 දිනට තොග:

	රු.'000
අමුද්‍රව්‍ය	1 000
නොනිම් (නිෂ්පාදන පිරිවැයට අගය කළ)	600
නිම් භාණ්ඩ	1 500

PL/2010/01/0-11

අ -

- (iv) අමල්ගේ ණය සඳහා පොලිය ගෙවා නොමැති අතර ඒ සඳහා කිසිදු සටහනක් පොත්වල තබා නොමැත.
- (v) කර්මාන්තශාලාවෙහි කළමනාකරු ලෙස සේවය කිරීම වෙනුවෙන් වමල්ට රු. 10 000 ක මාසික වේතනයක් ගෙවනු ලැබේ. වමල්ට මාස 10 ක් සඳහා ගෙවන ලද වැටුප, නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය තුළ ඇතුළත් කර ඇත. ඉතිරි කාලච්ඡේදය සඳහා වැටුප් ගෙවා හෝ ගිණුම්ගත කර හෝ නොමැත.
- (vi) ප්‍රවර්තන වර්ෂය සඳහා ක්ෂය රු. 1 400 000 ක් වන අතර එය පරිපාලන සහ බෙදාහැරීමේ වියදම් යටතේ ගිණුම්ගත කර ඇත. මෙම වටිනාකම කර්මාන්තශාලාව සහ පරිපාලන කාර්යාලය අතර සමානව බෙදාහැරිය යුතු වේ.
- (vii) අසනීප තත්ත්වයක් නිසා 2018.03.31 දින සිට බිමල් හවුල් ව්‍යාපාරයෙන් විශ්‍රාම ගන්නා ලදී. එදිනට ඔහුගේ කීර්තිනාම කොටස රු. 2 100 000 ක් ලෙස ඇස්තමේන්තු කර ගිණුම්ගත කර ඇත. ඔහුට ගෙවිය යුතු මුදලින් රු. 3 000 000 ක් වෛද්‍ය ප්‍රතිකාර සඳහා විශ්‍රාම යාමේදී ගෙවූ අතර ඉතිරි මුදල ණය ගිණුමකට මාරු කරන ලදී. අමල් සහ වමල් පිළිවෙළින් 5:2 අනුපාතයට ලාභාලාභ බෙදාගනිමින් හවුල් ව්‍යාපාරය පවත්වාගෙන යාමට එකඟ විය.

අවශ්‍යවන්නේ:

- (1) 2018.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා අමල්, බිමල් සහ වමල් හවුල් ව්‍යාපාරයේ ආදායම් ප්‍රකාශනය (හවුල්කරුවන්ට කරන ලද විසර්ජනයන් ද සහිතව)
- (2) 2018.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන සහ ජංගම ගිණුම්
- (3) බිමල්ගේ ණය ගිණුම

(ලකුණු 10 යි)

- (ආ) පලතුරු බීම සැකසුම් සමාගමක් වර්ග දෙකක පලතුරු බීම (අඹ සහ අන්නාසි) නිෂ්පාදනය කරනු ලබයි. සැකසුම් සහ බෝතල් කිරීම් යන නිෂ්පාදන අංශ දෙකකින් සමන්විත කර්මාන්තශාලාවක් සහ සේවා අංශයක් වන ගබඩාවක් මෙම සමාගම සතු වේ. කර්මාන්තශාලාව සහ ගබඩාව වෙන් වෙන් ගොඩනැගිලිවල පිහිටා ඇත. වසරක කාලයක් සඳහා ඒකක 50 000 ක ක්‍රියාකාරී මට්ටමේදී අයවැයගත තොරතුරු පහත පරිදි වේ.

විස්තරය	කර්මාන්තශාලාව (රු.)	ගබඩාව (රු.)	එකතුව (රු.)
තුළි	180 000	50 000	230 000
වක්‍ර වේතන	?	?	400 000
විදුලි වියදම්	120 000	30 000	150 000
යන්ත්‍ර රක්ෂණ	90 000	20 000	110 000
ගොඩනැගිලි සඳහා වරිපණම්	90 000	30 000	120 000
ආරක්ෂක සේවා සඳහා ගාස්තු	?	?	360 000
විස්තරය	සැකසුම්	බෝතල් කිරීම්	ගබඩාව
වක්‍ර සේවක සංඛ්‍යාව	10	15	15
භූමි ප්‍රමාණය (වර්ග මීටර්)	12 000	18 000	8 000
නිෂ්පාදන යන්ත්‍ර පිරිවැය (රු.)	400 000	200 000	-
සිසිල්කරණ යන්ත්‍රයේ පිරිවැය (රු.)	-	-	250 000
කාලච්ඡේදය සඳහා යන්ත්‍ර පැය	100 000	65 000	-
ආරක්ෂක සේවක සංඛ්‍යාව	2	2	8
කාලච්ඡේදය සඳහා මුළු කිලෝවොට් පැය	3 000	2 000	1 000

අතිරේක තොරතුරු:

- (i) නිෂ්පාදන යන්ත්‍ර සහ සිසිල්කරණ යන්ත්‍රය වාර්ෂිකව පිළිවෙළින් 10% සහ 8% බැගින් සරල මාර්ග ක්‍රමයට ක්ෂය කරනු ලබයි.
- (ii) ගබඩාවෙහි මුළු පොදුකාර්ය පිරිවැය, නිෂ්පාදන යන්ත්‍රවල පිරිවැය මත සැකසුම් සහ බෝතල් කිරීමේ අංශ අතර නැවත විභජනය කරනු ලැබේ.
- (iii) නිෂ්පාදන අංශවල පොදුකාර්ය පිරිවැය, යන්ත්‍ර පැය මත අන්තර්ග්‍රහණය කෙරේ.

PAPERMASTER.LK

(iv) පහත තොරතුරු අඟි බිම් බෝතලයකට අදාළ වේ.

විස්තරය	එක් බෝතලයක් සඳහා
ගත කළ සත්‍ය කාලය: සැකසුම් අංශය	මිනිත්තු 12
බෝතල් කිරීමේ අංශය	මිනිත්තු 6
සෘජු පිරිවැය: අමුද්‍රව්‍ය	රු. 6.40
ශ්‍රමය	රු. 5.00
නිෂ්පාදන නොවන විචල්‍ය පොදුකාර්ය පිරිවැය	රු. 4.00

(v) නිෂ්පාදන නොවන ස්ථාවර පොදුකාර්ය පිරිවැය රු. 300 000 කි.

(vi) එක් එක් භාණ්ඩයෙහි විකුණුම් මිල මත ලාභ ආන්තිකය 20% කි.

අවශ්‍යවන්නේ:

- (1) විභජන පදනම් පැහැදිලිව දක්වමින් පොදුකාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව (සේවා අංශයේ පොදුකාර්ය පිරිවැය නැවත විභජනය ද ඇතුළුව)
- (2) සැකසුම් සහ බෝතල් කිරීමේ අංශ දෙක සඳහා පොදුකාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාත
- (3) අඟි බිම් බෝතලයක නිෂ්පාදන පිරිවැය
- (4) අඟි බිම් බෝතලයක අයවැයගත විකුණුම් මිල

(කෙණ 10 යි)

(මුළු කෙණ 20 යි)

3. 2018.01.01 දින සමන් විසින් ලිපිද්‍රව්‍ය අලෙවි කරන ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. ව්‍යාපාරයෙහි සියලු මුදල් ගනුදෙනු බැංකු ජංගම ගිණුමක් මගින් සිදු කරනු ලබයි. ව්‍යාපාරයේ කළමනාකරු ලෙස සමන් සේවය කරන අතර විකුණුම් සහ තොග පවත්වාගෙන යාම සඳහා සහාය වීමට සේවකයකු බඳවා ගන්නා ලදී.

2018 ජනවාරි මාසයේදී පහත ගනුදෙනු ව්‍යාපාරය තුළ සිදු විය.

අංකය	දිනය	වෙත්පත් අංකය	ගනුදෙනුව
1	01/01		සමන් මුදලින් රු. 600 000 ක් ආයෝජනය කරන ලද අතර රු. 180 000 ක් වටිනා ලී බඩු ගෙන එන ලදී.
2	01/03	5001	රු. 300 000 ක ලිපිද්‍රව්‍ය අත්පිට මුදලට මිල දී ගන්නා ලදී.
3	01/07	4450	රු. 100 000 ක් පිරිවැය වූ ලිපිද්‍රව්‍ය රු. 150 000 කට අත්පිට මුදලට විකුණන ලදී.
4	01/10		රු. 150 000 ක් පිරිවැය වූ ලිපිද්‍රව්‍ය රු. 200 000 කට ගාමිණීගේ ණයට විකුණන ලදී.
5	01/12		රු. 400 000 ක ලිපිද්‍රව්‍ය සීමිත ජයමාල් පොදු සමාගමෙන් ණයට මිල දී ගන්නා ලදී.
6	01/12		රු. 300 000 ක් පිරිවැය වූ ලිපිද්‍රව්‍ය රු. 280 000 කට නිමල්ගේ ණයට විකුණන ලදී.
7	01/15	6005	ගාමිණීගේ ලැබිය යුතු මුළු මුදල ලැබුණි.
8	01/18	2005	රු. 150 000 ක් පිරිවැය වූ ලිපිද්‍රව්‍ය රු. 120 000 කට අත්පිට මුදලට විකුණන ලදී.
9	01/25	5002 5003	වැටුප් ගෙවීම්: සමන් රු. 50 000 සහායක රු. 25 000
10	01/26	5004	මාසය සඳහා කාර්යාල වියදම් රු. 40 000 ක් දරන ලද අතර එයින් රු. 30 000 ක් ගෙවන ලදී.
11	01/29	3010	රු. 10 000 ක වට්ටමක් ලබා දීමෙන් පසු නිමල්ගේ ලැබිය යුතු මුළු මුදල ලැබුණි.
12	01/30	5005	සීමිත ජයමාල් පොදු සමාගමට ගෙවිය යුතු මුදල පියවන ලදී.

PAPERMASTER.LK

AL/2018/23/2-II

2018.02.03 දින ලද, ජනවාරි මාසය සඳහා ව්‍යාපාරයේ බැංකු ප්‍රකාශනය පහත දැක්වේ.

සමත් වෙළෙන්දේ ගිණුම් අංකය: 5063-7000-8002				
දිනය	විස්තරය	හර (රු.)	බැර (රු.)	ශේෂය (රු.)
01/01	මුදල් තැන්පතු		600 000	600 000
01/03	චෙක්පත් අංක 5001	300 000		300 000
01/07	චෙක්පත් අංක 4450		150 000	450 000
01/15	චෙක්පත් අංක 6005		200 000	650 000
01/18	චෙක්පත් අංක 2005		120 000	770 000
01/25	චෙක්පත් අංක 5002	50 000		
	චෙක්පත් අංක 5003	25 000		695 000
01/26	චෙක්පත් අංක 5004	30 000		
	බැංකු ගාස්තු	5 000		660 000
01/31	ශේෂය			660 000

අවශ්‍යවන්නේ:

- (1) අංක 1 සිට 12 දක්වා ගනුදෙනුවල බලපෑම (අගයන් සහිතව) ගිණුම්කරණ සම්කරණය භාවිත කරමින් පොත්නුම් කර එක් එක් අගය ඉදිරියෙන් එය වැඩි වේ නම් (+) ද, අඩු වේ නම් (-) ද යන්න සඳහන් කරන්න. (පිළිතුරු සැපයීමේදී පහත දී ඇති ආකෘතියට සමාන ආකෘතියක් භාවිත කරන්න.)

(රු.'000)

ගනුදෙනු අංකය	වත්කම්				වගකීම්		ගිම්කම්	
	දේපල, පිරිසිදු සහ උපකරණ	තොගය	වෙළෙඳ ලැබිය යුතු රු.	මුදල්	වෙළෙඳ ගෙවිය යුතු රු.	වෙනත් ගෙවිය යුතු රු.	ප්‍රාග්ධනය	රඳවාගත් ඉපයුම්

- (2) 2018.01.31 දිනෙන් අවසන් මාසය සඳහා මුදල් ලැබීම් ජර්නලය

- (3) 2018 ජනවාරි මාසය සඳහා බැංකු සැසඳුම් ප්‍රකාශනය (බැංකු ප්‍රකාශනයෙහි ශේෂයෙන් ආරම්භ කරන්න.)

(මුළු ලකුණු 15 යි)

4. සීමිත මිතුන් පුද්ගලික සමාගම පොත්සලක් පවත්වාගෙන යනු ලැබේ. 2018 මාර්තු මාසය සඳහා එහි ගනුදෙනු පහත පරිදි වේ.

වටිනාකම් (රු.)

තාදත් ප්‍රකාශනයක් සමග ගනුදෙනු:

පොත් ණයට ගැනුම් (ඉන්වොයිස් අංක 15670)	550 000
පිරිවිතර හා නොගැළපුන පොත් ආපසු යැවුම්	50 000
5% ක මුදල් වට්ටමකට යටත්ව මුදල් ගෙවීම්	475 000
අත්පිට මුදලට පොත් මිලට ගැනුම්	100 000

සමකල ප්‍රකාශනයක් සමග ගනුදෙනු:

පොත් ණයට ගැනුම් (ඉන්වොයිස් අංක 13209) - ලැයිස්තුගත මිල	410 000
අඩුකළ වෙළෙඳ වට්ටම	10 000
මුදල් ගෙවීම්	300 000
අත්පිට මුදලට පොත් මිලට ගැනුම්	150 000

විකුණුම් (විකුණුම් මිල මත 20% ක ලාභ ආතතිකයක් සහිතව):

මුදලට	800 000
ණයට	500 000
ණයගැතියන්ගෙන් මුදල් ලැබීම්	420 000

AL/2018/33/S-II

. 7 .

සේවකයන්ට වැටුප් ගෙවීම්:

කළමනාකරු - ජනදාස	63 000
ගබඩා පාලක - සිරිපාල	45 000
විකුණුම් සහායක - සුගත්	27 000
කුලී ගෙවීම්	72 000

අතිරේක තොරතුරු:

- (i) 2018 මාර්තු මාසය සඳහා සියලු සේවකයන්ට වැටුප් ගෙවා ඇත්තේ පහත දැ අඩු කිරීමෙන් පසුව ය.
සේවක අර්ථසාධක අරමුදලට (EPF) දායකය දළ වැටුපෙන් 8% යි.
සේවක සුබසාධක අරමුදලට මාසික දායකය දළ වැටුපෙන් 2% යි.
- (ii) සමාගම, සේවක අර්ථසාධක අරමුදලට (EPF) සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලට (ETF) පිළිවෙළින් දළ වැටුපෙන් 12% ක් සහ 3% ක් ලෙස දායක වේ.
- (iii) සෑම මාසයකම EPF, ETF සහ සුබසාධක අරමුදල් සඳහා ඊට පසුව එළැඹෙන මාසයේ 10 වන දින සමාගම මුදල් ප්‍රේෂණය කරනු ලබයි.
- (iv) 2018.03.01 දිනට වත්කම් සහ වගකීම්වල ධාරණ වටිනාකම්:
- | | |
|---|------------|
| අයිතමය | රු. |
| පොත් නොගය | 150 000 |
| වෙළෙඳ ගෙවිය යුතු දෑ | 120 000 |
| වෙළෙඳ ලැබිය යුතු දෑ | 180 000 |
| ගෙවිය යුතු EPF | 30 000 |
| ගෙවිය යුතු ETF | 4 500 |
| සේවක සුබසාධක අරමුදලට ගෙවිය යුතු මුදල..... | 3 000 |
| මුදල් | 50 000 |
- (v) කුලියට ගත් ගොඩනැගිල්ලක පොත්හල පවත්වාගෙන යන අතර ගෙවන ලද කුලිය 2018.03.01 දින සිට ඉදිරි මාස හයක කාලයකට අදාළ වේ.

අවශ්‍යවන්නේ:

- (1) පහත ආකෘතියට සමාන ආකෘතියක් භාවිත කරමින් 2018 මාර්තු මාසය සඳහා වැටුප් ලේඛනය:

සේවකයාගේ නම	දළ වැටුප (රු.)	අඩු කිරීම් (රු.)		මුළු අඩු කිරීම් (රු.)	ශුද්ධ වැටුප (රු.)	සේවක දායකත්වය (රු.)	
		EPF	සේවක සුබසාධක අරමුදල			EPF	ETF

- (2) 2018.03.31 දිනෙන් අවසන් මාසය සඳහා සේවකයන්ට අදාළ මුළු වියදම (එක් එක් වියදම් අයිතමය වෙත වෙනම දක්වන්න.)
- (3) 2018.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ගැනුම් ජර්නලය සහ මුදල් ගෙවීම් ජර්නලය
- (4) 2018.03.31 දිනට පහත වත්කම් සහ වගකීම්:
- පොත් නොගය
 - වෙළෙඳ ලැබිය යුතු දෑ
 - වෙළෙඳ ගෙවිය යුතු දෑ
 - වෙනත් ගෙවිය යුතු දෑ
 - ඉදිරියට ගෙවූ වියදම්

(මුළු කොටු 15 යි)

PAPERMASTER.LK

5. (අ) සමාගමක් පිරිවැය රු. 4 000 000 ක් වූ නව යන්ත්‍රයක් මිල දී ගැනීමට තීරණය කර ඇති අතර එහි අපේක්ෂිත ඵලදායී ජීව කාලය වසර 4 ක් වේ. 10% ක වට්ටම් සාධකය යටතේ මෙම ව්‍යාපෘතියේ ශුද්ධ වර්තමාන අගය රු. 600 000 ක් බව ලෙස ගණනය කර ඇත. කෙසේ වුව ද මෙම ගණනය කිරීමේදී පහත මුදල් ප්‍රවාහ අයිතම සැලකිල්ලට ගෙන නොමැති බව සමාගමේ ගණකාධිකාරීවරයා විසින් පසුව සොයාගන්නා ලදී.

අයිතම අංක	විස්තරය	වටිනාකම (රු.'000)
1	වාර්ෂික මෙහෙයුම් වියදම් ඉතිරිය	300
2	පැරණි යන්ත්‍රයේ විකුණුම් මිල	200
3	ව්‍යාපෘති කාලය අවසානයේදී නව යන්ත්‍රයේ විකුණුම් මිල	500
4	නව යන්ත්‍රයේ සවිකිරීම් ගාස්තු	1 200
5	මධ්‍යම පරිසර අධිකාරියට ගෙවිය යුතු වාර්ෂික දායක මුදල (පළමු වසර අවසානයේ සිට ගෙවිය යුතු වේ.)	200

10% වට්ටම් සාධකය:

වසර	0	1	2	3	4
10% වට්ටම් සාධකය	1	0.91	0.83	0.75	0.68

අවශ්‍යවන්නේ:

- (1) ඉහත අංක 1 - 5 දක්වා ඇති අයිතමවලට අදාළ වාර්ෂික මුදල් ගලා ඒම් (+) ලෙස සහ ගලා යාම් (-) ලෙස අගයන් සහිතව දක්වන්න. (පහත ආකෘතියට සමාන ආකෘතියක් භාවිත කරන්න.)

(රු.'000)

අයිතම අංකය	වසර				
	0	1	2	3	4
1					
2					
3					
4					
5					

- (2) 10% වට්ටම් සාධකයේදී ව්‍යාපෘතියේ සංශෝධිත ශුද්ධ වර්තමාන අගය සහ නිර්දේශය

(කෙතෙක් 05 ඩි)

- (ආ) පාසලක ආදි ශිෂ්‍ය සංගමයක, 2017.01.01 දිනට සාරාංශගත මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පහත දැක්වේ:

විස්තරය	රු.'000
වත්කම්:	
දේපළ, පිරිසත සහ උපකරණ - ධාරණ වටිනාකම	4 500
ලිපිද්‍රව්‍ය කොගය	80
10% ස්ථාවර තැන්පතුව	1 400
මුදල්	20
	<u>6 000</u>
ගිණිකම් සහ වගකීම්:	
සමුච්චිත අරමුදල	4 580
ගොඩනැගිල්ල ඉදිකිරීමේ අරමුදල	1 400
උපචිත විදුලි වියදම්	20
	<u>6 000</u>

අතිරේක තොරතුරු:

- (i) 2017 වසර තුළදී සාමාජිකත්වය ලබාගත් අය ද ඇතුළුව 2017.12.31 දිනට සංගමයේ සාමාජිකයන් ගණන 800 ක් විය.
- (ii) ගොඩනැගිල්ල ඉදිකිරීමේ අරමුදල සඳහා ලද මුදල් යොදා ගනිමින් 2016.12.31 දින මාස හයක කාලයක් සඳහා ස්ථාවර තැන්පතුව ආරම්භ කරන ලදී.
- (iii) වසර තුළ මුදල් ලැබීම්:
- රු. 1 000 බැගින් නව සාමාජිකයින් 50 දෙනෙකුගේ ඇතුළත් වීමේ ගාස්තු (සියලු ම නව සාමාජිකයින් 2017.01.01 දින සංගමයට බැඳුනි.)
 - සාමාජිකයකුගෙන් රු. 2 000 බැගින් සාමාජිකයන් 640 කගෙන් වාර්ෂික සාමාජික මුදල් ලැබී ඇත.
 - 2017.07.01 දින ස්ථාවර තැන්පතුව කල්පිරුණු අතර පොලී ආදායම ද සහිතව මුදල් ලැබුණි.

AL/2018/33/S-II

(iv) වසර තුළ ගෙවීම්:

- 2016 දෙසැම්බර් මාසය සඳහා ගෙවිය යුතු රු. 20 000 ද ඇතුළුව රු. 120 000 ක විදුලි ගාස්තු ගෙවීම
- වාර්ෂික මහා සභා රැස්වීම සඳහා සංග්‍රහ වියදම් රු. 170 000
- ලිපිද්‍රව්‍ය මිල දී ගැනුම් රු. 200 000 (2017.12.31 දිනට ලිපිද්‍රව්‍ය තොගය රු. 40 000 ක් විය.)
- නඩත්තු වියදම් රු. 160 000
- ස්ථාවර තැන්පතුව කල්පිරීමෙන් ලද මුදලින් රු. 1 000,000 ක් භාවිත කරමින් සංගමයේ ගොඩනැගිල්ල ඉදිකර අවසාන කිරීම

(v) සංගමයේ වාර්ෂික සුභද හමුව 2017.12.31 දින නව ගොඩනැගිල්ලෙහි පවත්වන ලදී. ඒ සඳහා රු. 550 000 ක වියදමක් දරන ලද අතර එය 2018.01.10 වන දින ගෙවන ලදී.

(vi) දේපළ, පිරිසිදු සහ උපකරණ වාර්ෂික ක්ෂය රු. 450 000 ක් විය.

අවශ්‍යවන්නේ:

ආදි ශිෂ්‍ය සංගමය සඳහා:

- (1) 2017.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ගිණුම
- (2) 2017.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනය
- (3) 2017.12.31 දිනට හිමිකම් (පහත ආකෘතියට සමාන ආකෘතියක් භාවිත කරන්න.)

විස්තරය	හිමිකම් අයිතම (රු. '000)	
	සමුදායීත අරමුදල	ගොඩනැගිල්ල ඉදිකිරීමේ අරමුදල
2017.01.01 දිනට ශේෂය		
එකතු කිරීම්:		
.....		
.....		
අඩු කිරීම්:		
.....		
.....		
2017.12.31 දිනට ශේෂය		

(ලකුණු 10 යි)

(මුළු ලකුණු 15 යි)

6. 2018.03.31 දිනට සහ 2017.03.31 දිනට සීමිත බෝවත්ත පොදු සමාගමේ සාරාංශගත මූල්‍ය තත්ත්ව ප්‍රකාශන පහත දී ඇත.

විස්තරය	2018.03.31 දිනට (රු. '000)	2017.03.31 දිනට (රු. '000)
දේපළ, පිරිසිදු සහ උපකරණ-ධාරණ වටිනාකම	28 000	19 000
තොග	9 680	8 800
වෙළෙඳ ලැබිය යුතු දෑ	9 500	10 500
මුදල් සහ මුදල් සමාන දෑ	5 020	2 200
මුළු වත්කම්	52 200	40 500
ප්‍රකාශිත ප්‍රාග්ධනය-සාමාන්‍ය කොටස්	22 800	18 000
ප්‍රත්‍යාගණන සංචිතය	2 000	-
රඳවාගත් ඉපැයුම්	5 200	2 500
දිගුකාලීන ණය	10 500	10 100
වෙළෙඳ ගෙවිය යුතු දෑ	8 600	8 100
ආදායම් බදු සඳහා ප්‍රතිපාදන	500	400
බැංකු අයිරාව	2 600	1 400
මුළු හිමිකම් සහ වගකීම්	52 200	40 500

අතිරේක තොරතුරු:

- (i) 2018.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා බදු පෙර සහ බදු පසු ලාභ පිළිවෙළින් රු. 6 000 000 ක් සහ රු. 4 500 000 ක් විය.
- (ii) 2018.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා දිගුකාලීන ණය මත මුළු පොලී වියදම රු. 600 000 ක් විය. මෙහි උපචිත පොලිය රු. 400 000 ක් වන අතර එය වැරදීමකින් 2018.03.31 දිනට දිගුකාලීන ණය ශේෂයට එකතු කර ඇත.
- (iii) 2018.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ක්ෂය වියදම රු. 1 250 000 ක් විය. 2018.03.31 දිනෙන් අවසන් වර්ෂය තුළදී නව මෝටර් රථයක් අත්පිට මුදලට මිල දී ගත් අතර ඉඩම් ප්‍රථම වරට ප්‍රත්‍යාගණනයෙන් අතිරික්තයක් ඇති විය. වර්ෂය තුළදී වෙනත් කිසිදු දේපළ, පිරිසිදු සහ උපකරණ අත්පත් කර ගැනීමක් හෝ ඉවත් කිරීමක් හෝ නොමැත.
- (iv) වර්ෂය තුළදී සමාගම විසින් ප්‍රසිද්ධ කොටස් නිකුත්වූයේ කරන ලද අතර 2018.01.01 දින සාමාන්‍ය කොටස්කරුවන්ට අතුරු ලාභාංශයක් ගෙවන ලදී.
- (v) දිගුකාලීන ණය, 2020.03.31 දින සිට ගෙවිය යුතු වේ.

අවශ්‍යවන්නේ:

- (1) LKAS 7 (මුදල් ප්‍රවාහ ප්‍රකාශනය) ප්‍රමිතයට අනුව 2018.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය (මෙහෙයුම් ක්‍රියාකාරකම් තුළින් මුදල් ප්‍රවාහ ගණනය කිරීමට වක්‍ර ක්‍රමය භාවිත කරන්න.)
(ලකුණු 10 යි)

- (2) ප්‍රවර්තන වර්ෂය සඳහා පහත අනුපාත:

- (i) ජංගම අනුපාතය
- (ii) ක්ෂණික වත්කම් අනුපාතය
- (iii) හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය
- (iv) ණය-හිමිකම් අනුපාතය
- (v) පොලී ආවරණ අනුපාතය

(ලකුණු 05 යි)

(මුළු ලකුණු 15 යි)

7. (අ) තනි භාණ්ඩයක් නිෂ්පාදනය කරන සමාගමක වාර්ෂික මෙහෙයුම් ධාරිතාව ඒකක 1 500 කි. 2019 වර්ෂය සඳහා මෙම භාණ්ඩයේ අයවැයගත තොරතුරු පහත දී ඇත.

වාර්ෂික නිෂ්පාදනය සහ විකුණුම් ඒකක 1 200

ඒකකයක් සඳහා රු.:

විකුණුම් මිල	1 200
සෘජු අමුද්‍රව්‍ය	160
සෘජු ශ්‍රමය (ඒකක මත පදනම්ව ගෙවූ)	180
විචල්‍ය නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය	100
විචල්‍ය නිෂ්පාදන නොවන පොදුකාර්ය පිරිවැය	200

වාර්ෂික ස්ථාවර නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය රු. 132 000

වාර්ෂික ස්ථාවර නිෂ්පාදන නොවන පොදුකාර්ය පිරිවැය රු. 180 000

අවශ්‍යවන්නේ:

- (1) ඒකකයක විචල්‍ය පිරිවැය
- (2) ඒකකයක නිෂ්පාදන පිරිවැය
- (3) ඒකකයක ලාභය
- (4) ක්‍රියාකාරී මට්ටම ඒකක 1 500 දී මුළු පිරිවැය

(ලකුණු 05 යි)

PAPERMASTER.LK

(ආ) මහනුවර පිහිටි අධ්‍යාපන ආයතනයක් ගිණුම්කරණ ඩිප්ලෝමා පාඨමාලාවක් හඳුන්වා දීමට සැලසුම් කරමින් සිටී. එය කුලියට ගත් ස්ථානයක සති අන්තවල පවත්වනු ලබයි. මෙම පාඨමාලාව විෂයන් 10 කින් සමන්විත වන අතර සෑම විෂයක්ම පැය 15 බැගින් උගන්වනු ලබයි. මෙම පාඨමාලාවෙහි කාලය මාස 6 කි. තව ද පාඨමාලාව අවසානයේදී සෑම සිසුවකු විසින්ම ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කළ යුතු වේ.

මෙම පාඨමාලාවේ අයවැයගත ආදායම් සහ වියදම් පහත දී ඇත.

ආදායම්:

පාඨමාලා ගාස්තු ශිෂ්‍යයකුට රු. 60 000

විභාග ගාස්තු ශිෂ්‍යයකුට රු. 5 000

වියදම්:

කටීකාචාර්යවරුන්ට ගෙවීම්:

-දේශන ගාස්තු පැයකට රු. 2 000

-පැවරුම් ලකුණු කිරීමේ ගාස්තු එක් ශිෂ්‍යයකුට එක් විෂයක් සඳහා රු. 600

-ව්‍යාපෘති වාර්තා ඇගයීමේ ගාස්තු එක් වාර්තාවකට රු. 10 000

අධ්‍යයන ද්‍රව්‍ය පිරිවැය එක් ශිෂ්‍යයකුට එක් විෂයක් සඳහා රු. 500

පාඨමාලා කළමනාකරුගේ වැටුප මසකට රු. 45 000

ගොඩනැගිලි කුලී මසකට රු. 40 000

මෙහෙයුම් වියදම් මාස 6 ක කාලසීමාවකට රු. 70 000

විභාග වියදම් එක් ශිෂ්‍යයකුට එක් විෂයක් සඳහා රු. 400

අවශ්‍යවන්නේ:

- (1) ශිෂ්‍යයකුගේ දායකය
- (2) පාඨමාලාවේ මුළු ස්ථාවර පිරිවැය
- (3) පාඨමාලාවේ මුළු පිරිවැය ආවරණය කිරීම සඳහා බඳවාගත යුතු ශිෂ්‍ය සංඛ්‍යාව
- (4) රු. 200 000 ක ලාභයක් ඉපැයීමට පාඨමාලාවට බඳවා ගත යුතු ශිෂ්‍ය සංඛ්‍යාව
- (5) අපේක්ෂිත ලාභය සහ බඳවා ගත යුතු ශිෂ්‍ය සංඛ්‍යාව පිළිවෙළින් රු. 350 000 ක් සහ 30 ක් නම්, එක් ශිෂ්‍යයකුගෙන් අය කළ යුතු අවම පාඨමාලා ගාස්තුව

(කෙණු 10 යි)

(මුළු ලකුණු 15 යි)

PAPERMASTER.LK

PAPERMASTER.LK